

තේෂන්ස් මැක්ස් බෝනස් ඉතුරුම්- නියමයන් සහ කොන්දේසි

තේෂන්ස් ට්‍රස්ට් පීඑල්සීපීකීව්- 118 බැංකුව (“බැංකුව”) මගින් විවෘත කර පවත්වාගෙන යනු ලබන තේෂන්ස් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම් (“ගිණුම්”) පහත සඳහන් නියමයන් සහ කොන්දේසි මගින් පාලනය වනු ඇත.

1. බැංකුවට පිළිගතහැකි අන්‍යන්‍යතාවය තහවුරු කරනු ලබන ලේඛන(උදා: - ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය) සහ ලිපිහුවමාරු කළ හැකි ලිපිනයක් තහවුරු කරනු ලබන ලේඛනයක් (උදා:- මෑතකාලීන උපයෝගීතා බිල්පත්, බැංකු ප්‍රකාශ) මත බැංකුව විසින් අනුමත කරනු ලබන පුද්ගලයෙකු/පුද්ගලයින් විසින් ගිණුම් විවෘත කරනු ලැබිය හැකිය.
2. ගිණුම් විවෘත කිරීම:
 - අ. තනි පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ නමින්,
 - ආ. මැන්ඩේට් බලපත්‍රයේ ලබාදී ඇති, මුදල් ආපසු ගැනීමේ බලය පිළිබඳ පැහැදිලි උපදෙස් වලට යටත්ව, පුද්ගලයින් දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් පිළිවෙලින් ඔවුන්ගේ නම්වලින් ඒකාබද්ධව, හෝ
 - ඇ. බැංකුවට පිළිගතහැකි සීමිත වගකීම් සහිත සමාගමක, සංගමයක, සමාජයක හෝ ඒ හා සමාන ආයතනයක නමින්,
 සිදුකරනු ලැබිය හැකිය.
3. බැංකුව සමග සිදුකරනු ලබන සියළුම ලිපි හුවමාරු වලදී සහ සියළුම මුදල් තැන්පතු පත්‍රිකා සහ මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවල සඳහන් කළ යුතු අංකයක් සෑම ගිණුමකටම ලබාදෙනු ඇත. එසේ ලබාදෙනු ලබන අංකය ගිණුම් හිමියාට දැනුම්දීමක් සහිතව වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුවේ.
4. ගිණුම, ගිණුම් ප්‍රකාශයක් මත පදනම්වූ ඉතුරුම් ගිණුමක් වනු ඇත. බැංකුවේ තනි අභිමතය පරිදි සුවිශේෂී අවස්ථාවන්හිදී හැර ගිණුම් සඳහා පාස් පොත් නිකුත් කරනු නොලැබේ.
5. ඉතුරුම් ගිණුම් සඳහා බැංකුව විසින් භාර පිළිගනු නොලැබේ.

සුවිශේෂී අවස්ථාවන්හිදී නිකුත් කරනු ලබන පාස්පොත් සඳහා අදාළවන කොන්දේසි

6. ගිණුම් හිමියා විසින් පාස්පොතේ කිසිදු සටහනක් නොකළ යුතු අතර අවශ්‍ය වූ විට පාස්පොත බැංකුවට ඉදිරිපත් කළ යුතුය. පාස්පොත මාරු කිරීම හෝ පැවරීම සිදුකළ නොහැකි අතර සුරැකුමක් ලෙස භාවිතා කළ නොහැක.
7. සෑම ගණුදෙනුවකටම පසුව එහි නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා ගිණුම් හිමියා විසින් පාස්පොත පරීක්ෂා කළ යුතු අතර යම් වරදක් තිබේනම් ඒ බව නොපමාව බැංකුවට දැනුම් දිය යුතුය.
8. පාස්පොත නැතිවීමක්, සොරකම් කිරීමක් හෝ විනාශවීමක් සිදුවුවහොත් ගිණුම් හිමියා විසින් ඒ බව නොපමාවම බැංකුව වෙත දැනුම් දිය යුතුය.
9. නවතම ඇතුළත් කිරීම් යාවත්කාලීන කිරීම සඳහා පාස්පොත ඉදිරිපත් කිරීමට පෙර තැන්පතු සිදුකිරීම හෝ අයිතමයන් අයකිරීම/බැරකිරීම සිදුකර තිබීමට ඉඩ තිබීම නිසා ගිණුමේ නිවැරදි ශේෂය පාස් පොත මගින් අවශ්‍යයෙන්ම නොදක්වයි. .
10. බැංකුව විසින් ගිණුම සඳහා කලින් කළට ශේෂපත්‍ර නිකුත් කිරීමක් සිදුකරනු නොලැබේ. ගිණුම් හිමියාට එවැනි ප්‍රකාශනයක් අවශ්‍ය වන්නේ නම් එය ලබාදීම සඳහා ප්‍රකාශිත අයකිරීම් වලට අනුකූලව ගාස්තුවක් අයකිරීමට බැංකුවට අයිතිය ඇත.

11. පාස්පොත නිරන්තරයෙන්ම යාවත්කාලීන කළ යුතුය. අවසන් වරට වාර්තා කරන ලද ගනුදෙනුව සිදුවී මාස 3ක් තුළ පාස් පොත යාවත්කාලීන කර නොමැතිනම් සහ ගනුදෙනු තොරතුරු පිළිබඳ පිටපත් හෝ උපදෙස් ඉන්පසුව බැංකුව වෙතින් ඉල්ලා සිටින්නේනම්, එම තොරතුරු ලබාදීම සඳහා ගාස්තුවක් අයකිරීමට බැංකුවට අයිතිය ඇත.

ප්‍රකාශන ඉතුරුම් ගිණුම් සඳහා පමණක් අදාළවන කොන්දේසි

12. වෙනත් ආකාරයකට එකඟවී ඇත්නම් මිස, බැංකුව විසින් තීරණය කරනු ලබන කාල සීමාවන් තුළ , ක්‍රියාත්මක තත්වයේ පවතින ගිණුම් සඳහා බැංකුව විසින් ශේෂ පත්‍ර නිකුත් කරනු ඇත. එහි ප්‍රකාශිත අයකිරීම්වලට අනුව, එකී ශේෂ පත්‍ර ලබාදීම සඳහා ගාස්තුවක් අයකිරීමට බැංකුවට අයිතිය ඇත.

13. ගිණුම් හිමියාගේ ශේෂ පත්‍රයන්හි පිටපත් ආරක්ෂිතව තබාගැනීම ඔහුගේ/ඇයගේ වගකීම වේ. ශේෂ පත්‍රයන්හි අතිරේක පිටපත් බැංකුවෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත්, එහි ප්‍රකාශිත අයකිරීම්වලට අනුව, එම පිටපත් ලබාදීම සඳහා ගාස්තුවක් අයකිරීමට බැංකුවට අයිතිය ඇත.

තැන්පතු

14. නේෂන්ස් මෙගා ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැ ව අවමමුප තැන්පතු මුදල රු.10,000/- හෝ බැංකුව විසින් කලින් ළට තීරණය කරනු ලැබිය හැකි වෙනත් මුදලක් හෝ විය හැකිය.

15. මුදල් තැන්පතු කිරීම අවශ්‍ය පරිදි සිදු ළ හැකිය. මුදල් තැන්පතු යන්ත්‍රය හෝ තැන්පතු පත්‍රිකාව මත බැංකුවේ බලයලත් නිලධාරියෙකු විසින් අත්සන් තබා මුදල් තැන්පතු කිරීමක් සිදුකරන ලද්දේ නම් සියළුම තැන්පතු ටෙලර් අන්තයකදී සහ/හෝ තැන්පතු පත්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික වලංගු කිරීමක් මගින් (අදාළ වන්නේ නම්) පිළිගනු ඇත .

16. ශාඛා කළමනාකරුගේ අනුමැතියට යටත්ව ප්‍රතිලාභියාගේ නම සහ ගිණුම් අංකය පිළිගනු ලැබීමෙන් පසුව බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ගිණුමකට සිදුකරනු ලබන වෙක් තැන්පතු හැර ගිණුමකට මුදල් තැන්පතු සිදුකිරීමට පමණක් අවසර ලබාදේ. එවැනි වෙක්පත් තැන්පතු පිළිගනු ලබන අවස්ථා වලදී බැංකු ශාඛාවන්හි තබා ඇති වෙක්පත් තැන්පත් කිරීමේ බහාළුම් වල තැන්පත් කරන ලද වෙක්පත් වල මුදල් (තිබේ නම්) ගිණුමට බැර වී තිබේ නම් මිස එසේ තැන්පත් කළ බව පවසන ඕනෑම වෙක්පතක් සඳහා ගිණුම් හිමියාගේ හිමිකම්පෑමක් වෙනුවෙන් බැංකුව බැඳී නොසිටිනු ඇත. (තාවකාලික උපදෙස් ලබාදීමක් තිබියදී වුවද)

17. වෙනත් බැංකු වලින් ලැබෙන අණකර (වෙනත් බැංකු අණකර) හෝ වෙනත් බැංකුවල පවත්වාගෙන යනු ලබන ගිණුමකට ලැබෙන වෙක්පත්, මිලදී ගැනීම හෝ එකතුකිරීම සඳහා යැවීම බැංකුව විසින් එහි තනි අභිමතය අනුව තීරණය කරනු ඇත. ගෙවීම් සිදුකරනු ලබන බැංකුව විසින් අගරු කිරීමක් සිදුකරන ලද අවස්ථාවකදී මිලදීගත් සියළුම අයිතමයන් සම්බන්ධව ගිණුම් හිමිකරුට එරෙහි සියළුම වගකීම් (ගාස්තුද ඇතුළුව) බැංකුව විසින් රඳවා ගනු ඇත. අගරු දැන්වීමක් ලැබීම මත ගිණුම හර කරනු ඇත. ගිණුමට බැර කරන ලද වෙක්පත් එකතු කිරීම සඳහා පමණක් භාරගනු ලබන අතර අණ කරනු ලබන බැංකුව විසින් නිෂ්කාශණය කරනු ලබන තෙක් මුදල් ආපසු ගැනීමට ඉඩලබා නොදෙනු ඇත. සඳහන් කිරීමේ කාර්යයන් සඳහා පමණක් අරමුදල් ඇති දිනයන් දක්වනු ලැබේ.

18. ැකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට ලැබෙන වෙක්පත් හෝ බැංකුවට ලැබෙන අණකර ගිණුමේ බැරකිරීම සඳහා ගෙවනු ලබන විට, බැංකුව විසින් ප්‍රකාශකර ඇති අයකිරීම් වලට අනුකූලව පරිහරණ ගාස්තු අඩුකරනු ඇත. බැංකුවේ පවත්නා ප්‍රතිපත්තිය මත පදනම්ව එකී තැන්පතුවල වලංගු දිනය බැංකුව මගින් තීරණය කරනු ඇත. වෙනත් බැංකු වෙක් පත් හෝ

වෙනත් බැංකුවල අණකර ගිණුමට බැර කිරීම සඳහා මිලදී ගන්නා අවස්ථාවලදී පරිහරණ ගාස්තු වලට අමතරව බැංකුව විසින් ප්‍රකාශ කර ඇති අයකිරීම් වලට අනුකූලව සාධන පත්‍රයේ මුහුණත වටිනාකම මත බැංකුව විසින් වට්ටම් ගාස්තු ද අඩුකරනු ඇත.

- 19. ඉහත දක්වා ඇති පරිදි හැර වෙක්පත් එකතුකිරීම සහ නිෂ්කාශනය සඳහා ගිණුම් අදහස් නොකරන අතර තැන්පතු වෙක්පත්, අණකර, ලාභාංශ බලපත්‍ර සහ රැගෙන එන්නට, ගිණුම් හිමිකරුට හෝ තෙවන පාර්ශවයකට ගෙවිය යුතු වෙනත් සාධන පත්‍ර පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුවේ.

මුදල් ආපසු ගැනීම්

- 20. ගිණුම් හිමිකරු විසින් ගිණුමෙන් මසකට එක් වරකට වඩා වාර සංඛ්‍යාවක් මුදල් ආපසු ගැනීම් සිදුකර ඇත්නම් පහත 23 වන වගන්තිය පරිදි වට්ටම් පොළී මුදල් සඳහා ගිණුම් හිමිකරු හිමිකම් නොකියනු ඇති අතර බැංකුවේ තනි අභිමතය පරිදි මෙම සීමාව වරින් වර වෙනස් කරනු ලැබිය හැකිය.
- 21. වෙනත් බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ආපසු ගැනීම් ඇතුළු මුදල් ආපසු ගැනීම්වලට අදාළ සියළුම ගාස්තු බැංකුව මගින් ප්‍රකාශකර ඇති අයකිරීම්වලට අනුව ගෙවිය යුතු වේ .
- 22. මෙහි ඇතුළත්වන විධිවිධානයන්ට යටත්ව මුදල් ආපසු ලබා ගැනීම සඳහා, තැපැල් මගින් හෝ බැංකුවේ ඕනෑම ශාඛාවකට සාධාරණ කාලයක් තුළ භාරදෙනු ලබන ගිණුම් හිමිකරුගේ ලිඛිත උපදෙස් මත පමණක් බැංකුව කටයුතු කරනු ඇත. (ස්ථාවර උපදෙස් ද ඇතුළත්ව) ගිණුම් හිමිකරු සහ බැංකුව අතර පවතින විශේෂිත ගිවිසුමකින් තොරව ෆැක්ස්, විද්‍යුත් තැපෑල හෝ වෙනත් යම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් මගින් ලැබෙන කිසිදු උපදෙසක් බැංකුව විසින් එසේ පිළිගනු නොලැබේ.
පෙර වගන්තීන්හි 'මුදල් ආපසු ගැනීම' යනුවෙන් භාවිතා කර ඇති පදයට එම ගිණුමෙන් හර වන ඕනෑම ගනුදෙනුවක් ඇතුළත්වේ.

පොළිය

- 23. ගිණුමේ දෛනිකව පවත්නා ශේෂය මත වර්තමාන අනුපාතයට ගණනය කරනු ලබන පොළිය එම ගිණුමට මාසිකව බැර වනු ඇත. (සාමාන්‍යයෙන් මාසයේ අවසාන දින) .
- 24. 23 වන වගන්තියේ දක්වා ඇති පොළියට අමතරව බැංකුව මගින් කලින් කලට දක්වා ඇති අවම මාසික ශේෂ මුදලක් ගිණුම් හිමියා විසින් ගිණුමේ පවත්වා ගතහොත් බැංකුව මගින් කලින් කලට දක්වා ඇති පරිදි 'බෝනස් පොළිය' ක් සඳහා ගිණුම් හිමියා හිමිකම් ලබනු ඇත. එම බෝනස් පොළිය මාසිකව (සාමාන්‍යයෙන් මාසයේ අවසාන දින) ගිණුමට බැර වනු ඇත.
- 25. පොළී ගෙවීම් මත ගෙවිය යුතු රැඳවුම් බද්ද හෝ වෙනත් යම් බද්දක් ('බදු') දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ නීතිය මගින් නියම කරනු ලබන එවැනි බලධාරියෙකු විසින් නියම කරනු ලබන කාල සීමාවක් සඳහා ගෙවිය යුතු පොළියෙන් (එම අනුපාතයෙන් හෝ අනුපාත වලින්) අඩුකර ගැනීමට බැංකුව විසින් කටයුතු කරනු ඇත. අදාළ බලධාරීන් විසින් පසුව බැංකුවෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත් නොගෙවා ඇති බදු කිසිදු දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක ගිණුම් හිමියාගෙන් අයකරගනු ලැබීමට බැංකුවට අයිතිය ඇත .

පොදු කරුණු

26. බැංකුව මගින් කලින් කලට නියම කරනු ලබන පරිදි ගිණුමේ ශේෂය රු 1000/- ට වඩා අඩුවන ඕනෑම අවස්ථාවක එහි ප්‍රකාශකර ඇති අයකිරීම් වලට අනුව සේවා ගාස්තුවක් අයකිරීම සහ/හෝ බෝනස් පොළියද ඇතුළුව පොළිය රඳවා ගැනීම හෝ අඩුකිරීම තම අභිමතය පරිදි සිදුකිරීමට බැංකුවට හැකියාව පවතී.
27. අවම ශේෂ ගාස්තු අයකරගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගිණුමේ නොපවතින අවස්ථාවකදී එම උපවිත ගාස්තුව ගිණුමට මුදල් ලැබුණු විහාම අයකරගැනීමේ අයිතිය බැංකුව සතුවේ.
28. ගිණුමේ ශේෂය බිංදුවක් හෝ අවම ශේෂ ගාස්තුවට වඩා අඩුවෙන් හෝ පවතින අවස්ථාවලදී ගිණුමක් අවහිර කිරීමේ අයිතිය බැංකුව සතුවේ.
29. බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අනුව දැනුම්දීමක් කිරීම මගින් ඕනෑම අවස්ථාවක ගිණුමක් වසාදැමීමේ අයිතිය බැංකුව සතුවේ.
30. ගිණුමක් විවෘතකළ දින සිට මාස 3ක කාලයක් තුළදී ගිණුම් හිමිකරු විසින් ගිණුම වසාදැමීමට කටයුතු කරන්නේ නම් බැංකුව මගින් ප්‍රකාශකර ඇති අයකිරීම් අනුව ගිණුමේ පවතින ශේෂයෙන් පරිහරණ ගාස්තුවක් අඩුකර ගැනීමේ සහ/හෝ බෝනස් පොළියද ඇතුළුව, පොළිය රඳවාගැනීමේ හෝ අඩුකරගැනීමේ අයිතිය බැංකුව සතුවේ.
31. මෙම නියමයන් සහ කොන්දේසි අනුව, ගිණුම් හිමිකරු විසින් ගෙවිය යුතු යම් ගාස්තු සහ/හෝ බදු, දැනට පවත්නා මාසය තුළදීම හෝ පසු මාසයේදී හෝ ගිණුම වසාදැමීමට පෙර හෝ ගිණුමෙන් අයකර ගැනීමේ අයිතිය බැංකුව සතුවේ.
32. මෙම නියමයන් සහ කොන්දේසි තම තනි සහ පරම අභිමතය අනුව ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමේ අයිතිය බැංකුව සතුවන අතර එවැනි ඕනෑම සංශෝධනයක් ගිණුම් හිමිකරු මත බැඳී පවතී. එවැනි සංශෝධන පිළිබඳ දැන්වීම් (නිබේනම්) තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී බැංකුව මගින් ලබාදෙනු ඇත.
33. බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ඕනෑම අවස්ථාවක ගිණුම් හිමියාට දැනුම්දීමක් සිදුකිරීමෙන් පසුව නේෂන්ස් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම ඉවත්කරගැනීමේ අයිතිය බැංකුව සතුව පවතී. ඉන්පසුව බැංකුව මගින් නියම කරනු ලබන වර්ගයේ ගිණුමක් බවට එම ගිණුම පරිවර්තනය වන අතර එකී ගිණුම පාලනය වනු ලබන නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ.
34. එකී සංශෝධනයන් නීතිය, රජයේ රෙගුලාසි හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග සඳහා අවශ්‍ය වන්නේ නම්, මෙම නියමයන් සහ කොන්දේසි ස්වයංක්‍රීයව සංශෝධනය වනු ඇත.
35. ගිණුම් හිමිකරුට දැනුම්දීමකින් තොරව, ගිණුම් හිමිකරුගේ වෙනත් ඕනෑම ගිණුමක් හෝ බැංකුව සමග ගිණුම් හිමිකරුට පවතින ත්‍යාග හෝ අසම්භාව්‍ය, එක්ව හෝ වෙන් වෙන්ව හෝ පවතින වෙනත් යම් බැඳීමක් සමග මෙම ගිණුම ඒකාබද්ධ කිරීමට සහ ගිණුම් හිමිකරුගෙන් බැංකුවට අයවිය යුතුව පවතින වෙනත් යම් මුදලක්/මුදල් වෙනුවට වෙනත් යම් ගිණුමක/ගිණුම්වල හෝ වෙනත් යමකට අදාළව ගිණුමේ හරට පවතින යම් මුදලක්/මුදල් හිලවී කිරීමට හෝ මාරු කිරීමට බැංකුවට හැකියාව පවතී.
36. ගිණුම් තොරතුරු ද ඇතුළත් සියළුම තොරතුරු හුවමාරු කිරීම, ගබඩා කිරීම සහ/හෝ ඒ වෙත ප්‍රෙව්ශවීම අවශ්‍ය බව බැංකුවේ මතය වන අවස්ථාවන්හිදී එම තොරතුරු බැංකුවේ අවසරලත් පුද්ගලයින්ට, ඕනෑම දත්ත සැකසුම් සේවා සපයන්නෙකුට සහ/හෝ ශේෂ පත්‍ර මුද්‍රණය කිරීම සහ තැපැල් කිරීම සඳහා හෝ ඒ හා සමාන ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා බැංකුව මගින්

යොදවාගන්නා ඕනෑම තෙවන පාර්ශවයක් මගින් එම තොරතුරු හුවමාරු කිරීමට සහ/හෝ ගබඩා කිරීමට හෝ ඕනෑම ස්ථානයක රඳවා ගැනීමට ගිණුම් හිමිකරු එකඟවන අතර ඒ බව පිළිගනී.

37. යම් ගිණුමකට යොදා ඇති වැරදි සටහන්, ඊළඟ ශේෂ ප්‍රකාශය නිකුත් කිරීමට හෝ පාස්පොත යාවත්කාලීන කිරීමට (අදාළවන අවස්ථාවලදී) පෙර හෝ පසුව බැංකුව විසින් හර සටහන් (ප්‍රත්‍යාවර්ත සටහන්) මගින් ප්‍රත්‍යාවර්ත කිරීම, නිවැරදි කිරීම හෝ අවලංගුකිරීම සිදුකරනු ලැබිය හැකිය.
38. මෙහි ඇතුළත් කොන්දේසි සහ නියමයන්ට අමතරව, GBC වෙබ් සාමාන්‍ය ව්‍යාපාරික කොන්දේසිහි (“GBC”) සංස්ථාපනය කර ඇති නියමයන් සහ කොන්දේසි මගින්ද ගිණුම් හිමිකරු බැඳී සිටී. මෙම නියමයන් සහ කොන්දේසි මගින් විශේෂිතවම ආවරණය නොවන ඕනෑම කරුණක් සම්බන්ධව ගිණුම් හිමිකරු GBC වෙත යොමුවිය යුතුය.
39. ගිණුම විවෘත කිරීමෙන් පසුව බැංකුව මගින් එහි අභිමතය පරිදි ගිණුම් හිමියා සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් සහ/හෝ බරපතල රෝගාබාධ ආවරණයක් සලසාදිය හැකිය. රක්ෂණ ආවරණය යටතේ හිමිකම් ඉදිරිපත් කරනු ලබන අවස්ථාව වන විට අනුගාමී මාස තුනක කාලයක් හෝ බැංකුව මගින් නියම කරනු ලබන වෙනත් කාලසීමාවක් සඳහා රු.10,000/-කට හෝ බැංකුව මගින් නියම කරනු ලබන වෙනත් යම් මුදලකට වඩා හෝ අඩු නොවන ශේෂයක් ගිණුම් හිමිකරු විසින් පවත්වාගෙන ගොස් ඇත්නම් පමණක් රක්ෂණ ආවරණයක් යටතේ ප්‍රතිලාභ ලැබීමට ගිණුම් හිමිකරු හිමිකම් ලබනු ඇත. .
40. මේ අනුව නිකුත් කරනු ලබන රක්ෂණ ආවරණ, රක්ෂණ සමාගමේ නියමයන් සහ කොන්දේසිවලට යටත් වනු ඇත. ගිණුම් හිමිකරුට ලබාදී ඇති යම් රක්ෂණ ආවරණයක් යටතේ රක්ෂණ ආවරණයක් ලබාදීමට හෝ රක්ෂිත මුදලක් ගෙවීමට රක්ෂණ සමාගම අපොහොසත් වීම හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව බැංකුව බැඳී නොසිටින අතර ඒ සඳහා වගකියනු නොලැබේ.
41. ගිණුම් හිමිකරු විසින් රක්ෂණ සමාගම සඳහා කළ යුතු යම් වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් වන පිරිවැය ගිණුම් හිමිකරු විසින් දැරිය යුතුය.
42. ඉහත සඳහන් ජීවිත රක්ෂණ ආවරණය සකස්කිරීමේ කාර්යය සඳහා ගිණුම් හිමිකරුගේ තොරතුරු රක්ෂණ සමාගම වෙත අනාවරණය කිරීමට ගිණුම් හිමිකරු විසින් බැංකුවට මෙයින් බලය ලබාදේ.
43. රක්ෂණ ඔප්පුව යටතේ ගිණුම් හිමිකරු වෙත යම් ප්‍රතිලාභයක් ගෙවීමට ඇතිවිට, තම අභිමතය පරිදි ගිණුම් හිමිකරු නමට ලියන ලද බැංකු අණකරයක් නිකුත් කිරීමට හෝ ගෙවන මුදලෙන් ලැබෙන මුදල් ගිණුමට තැනපත් කිරීමට හෝ ගිණුම් හිමිකරු විසින් බැංකුවට බලය ලබාදේ.
44. මෙම නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ පවත්නා නීති මගින් පාලනය වනු ඇති අතර ගිණුම් හිමියා ශ්‍රී ලංකාවේ අන්‍යාය අධිකරණ බලයට යටත් වනු ඇත.

තේෂන්ස් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුමට අදාළ වන මෙම නියමයන් හා කොන්දේසි සහ තොරතුරු, මෙහි අත්සන් කිරීමට පෙර මා/අප වෙත ලබාදී පැහැදිලි කර දුන් බව ද ඒකී තොරතුරු සහ මෙම නියමයන් සහ කොන්දේසි මා/අප විසින් කියවා තේරුම්ගත් බව ද ඒ මගින් බැඳී සිටීමට ඒකභ වූ බව හා කැමැත්ත ප්‍රකාශ කළ බව ද මා/අප මෙයින් සනාථ කර සිටිමු.

.....

ගනුදෙනුකරුගේ අත්සන ගනුදෙනුකරුගේ අත්සන

.....
ගනුදෙනුකරුගේ අත්සන

.....
ගනුදෙනුකරුගේ අත්සන

යාවත්කාලීන කිරීම
: 2020 මැයි